

උච්චරණගම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

උච්චරණගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට උච්චරණගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නිවැරදි නොවූ අතර ගිණුම් අනුව නිවැරදි මුදල් හා මුදල් සමාන දෑ ශේෂය රු. 17,732,160ක් වුවත් මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනුව එය රු.15,553,043ක් විය.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී 2024 දෙසැම්බර් 31 දිනට මුදල් හා මුදල් සමාන දෑ සමග නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයට අදාළ ස්ථාවර තැන්පතු පොලී ආදායම රු.557,441ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ලේඛන පරීක්ෂා කර ඉදිරි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වලදී නිවැරදි කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවක ඇප තැන්පත් ශේෂය රු.164,308 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-

1.6.2 නොසැසඳුණු පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 විගණන නිරීක්ෂන දිනට පාලන ගිණුම් 03 ක ශේෂයන්ගෙන් එකතුව රු.86,119,874 ක් වූ අතර, උපලේඛන අනුව එකතුව රු.88,773,701 ක් වූයෙන් රු.2,653,827 ක වෙනසක් විය.	ලේඛන පරීක්ෂා කර බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් හා උපලේඛන ශේෂ අතර වෙනස හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය	
(අ)	1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 193 අනුව	අයවැය විචලනයන් හා ඊට අදාළ හේතු දැක්වෙන ප්‍රකාශයක් මූල්‍ය ප්‍රකාශය සමඟ ඉදිරිපත් කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ප්‍රාදේශීය සභා මූල්‍ය හා රීති 193 අනුව සකස් කර ඉදිරිපත් කරන බව.	මූල්‍ය ප්‍රකාශන සමඟ සියළු තොරතුරු ඉදිරිපත් කළයුතුය.		
(ආ)	ඉඩම් ආඥා පනතේ 27 වගන්තිය	සභාව විසින් පාලනය කරන සුසාන භූමි 125ක් සභාව වෙත පවරා ගෙන නොතිබුණි.	සුසාන භූමි 125 න් 110 ක පැවරුම් ලබා ගැනීමට පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කර ඇති බව.	පවරා ගැනීම කඩිනමින් සිදුකළ යුතුය.		
(ඇ)	2008 ජනවාරි 10 දිනැති අංක 32/91 (iii) සහ 12/2021 දරණ රාජ්‍යය පරිපාලන චක්‍රලේඛ	පළාත් පාලන ආයතනවල සභාපති තනතුරට පත්වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරීන් හට පළාත් පාලන ආයතනයේ කටයුතු වල නිරතවීම සඳහා මසකට හිමි දින 08 ක රාජකාරී නිවාඩු දිනයන්වලදී හැර 2018 මාර්තු 29 දින සිට 2023 මාර්තු 19 දක්වා දින 445 ක් තුළ නිත්‍ය සේවා ස්ථානයේ රාජකාරී කටයුතු සිදුකළ කාලය තුළ හිටපු සභාපතිවරයාගේ නිල රාජකාරී කටයුතු වෙනුවෙන් වෙන්කරන ලද නිල වාහනය කිලෝමීටර් 32047 ක දුරක් බාවනය කිරීම සඳහා පිරිවැය රු.613,720ක් වූ ඉන්ධන ලීටර් 4006 ක් අවභාවිතා කර තිබුණි.	අදහස් නොතිබුණි.	දක්වා	විමර්ශනයක් සිදු කර එහි නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.	
(ඈ)	2019 මැයි 08 දිනැති අංක 2122/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ රීති අංක 02	ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු විසින් බල ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරත නොවූ දින 224 ක් සඳහා සංයුක්ත දීමනා වශයෙන් රු.190,500ක් ලබාගෙන තිබුණු අතර රියදුරාට සංයුක්ත දීමනා වශයෙන් රු.100,450 ක මුදලක් සභා අරමුදලින් ගෙවා තිබුණි.	අදහස් නොතිබුණි.	දක්වා	-එම-	

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.41,865,748 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.25,859,622 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණපහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වරිපනම් හා බදු		
2020 වර්ෂයට පෙර සිට පැවත එන රු.17,070 ක හිඟ ජල බදු හා 2020 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා හිඟ ජල බදු රු.500,772 ක් අය කර ගෙන නොතිබුණි.	රු.500,772 ක මුදල අය කිරීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ ආදායම් කඩිනමින් අයකළ යුතුය.

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු. 14,767,947 ක් හා මුද්දර ගාස්තු රු.46,662,605 ක් ගෙන්වාගෙන නොතිබුණි.	සමාලෝචිත වර්ෂයේ අයවිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු අය කර ගැනීම සඳහා උප ලේඛන සකස් කර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇත.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන්, ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව සතු එකම පොදු වැසිකිළිය වන ලුණුවත්ත සමුපකාරය පසුපස පොදු වැසිකිළිය භාවිතයට නුසුදුසු අපිරිසිදු තත්වයේ පැවතීම.	ප්‍රාදේශීය සභාවෙහි සේවක හිගය හේතුවෙන් වෙළඳ සංගමය මගින් සේවකයෙකු යොදවා අය කිරීමකින් තොරව පවත්වා ගෙන යන ලෙස දැනුවත් කර ඇති බව.	පනත ප්‍රකාරව මහජනයා සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුය.
(ආ) බෝගුරු ඇල්ල සංචාරක කලාපය සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැලසීමට උචිතපරිණාමය ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් කොටස් වෙන්කර දී තිබුණද අදාළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට ඇස්තමේන්තු සකස් කරමින් පවතී. මේ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන බැවින්, සංචාරක අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ඉල්ලීම් කර ඇති බව.	-එම-
(ඇ) අයවැය ලේඛණය මගින් වියදම් සඳහා ප්‍රතිපාදන සලසා නොගෙන සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු තුළ රු. 72,260,163 ක ශේෂයක් රඳවා ගෙන තිබුණි.	ස්ථාවර තැන්පතු මහසභා සම්මතයකින් නිදහස් කර 2025 වර්ෂයේ සංවර්ධන යෝජනා වලට යෙදවීමට අපේක්ෂා කරන බව.	ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල හා කාර්යයන් ඉටු කිරීම සඳහා සභා අරමුදල් භාවිතා කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සඳහා යොමු කර තිබූ අයදුම්පත් 106 ක් සඳහා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිර්දේශය ලබා දී නොතිබුණු අතර, එම ව්‍යාපාර වෙළඳ බලපත්‍ර රහිතව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යමින් පැවතුණි.	වෙළඳ බලපත්‍ර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත යොමු කර ඇතත් නිර්දේශ ලබාදීමේ ප්‍රමාදය නිසා වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී ඇති බව.	සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කර කඩිනමින් නිර්දේශ ලබා ගත යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උෞත උපයෝජිත දේපළ පිරිසිදු හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු.94,068,736 ක් වැයකර උචිතපරිණාමය පොළ හුමිය, මාළු කඩ 04 ක් සහ කඩ කාමර 06 ක් සංවර්ධනය කර තිබුණද පොළ හුමිය, මාළු කඩ 01 ක් හා කඩ කාමර 06 ක් ව්‍යාපාර කටයුතු සඳහා නොගෙන නිෂ්කාර්යව පැවතුණි.	ලුණුවත්ත පොළ හුමියේ ඉදිකර ඇති මාළු කඩ 04 න් 03 ක් බදු දීම මගින් මාසික කුලිය සභාවට ලැබෙන අතර, ඉතිරි කඩ කාමර ටෙන්ඩර් කළද ඒ සඳහා ගැනුම්කරුවන් ඉදිරිපත් නොවුණු බව.	විකල්ප ආදායම් ඉපයීම සඳහා යෙදවිය යුතුය.

- (ආ) සභා බල ප්‍රදේශය තුළ ඉඩම් කොටස් කර විකිණීමේදී සභාව වෙත පවරා තිබූ ඉඩම් කොටස් හතක් කිසිදු පොදු සුභසාධක කටයුත්තක් සඳහා යොදා නොගෙන සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා නිශ්කාර්යව පැවතිණි. එම ඉඩම් කොටස් වලින් එක් ඉඩම් කොටසක ආරක්ෂිත වැට ඉදිකර ඇති අතර, ඉතිරි ඉඩම් සඳහා වැට ඉදි කිරීම ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන බව. වත්කම් වල පැවැත්ම හා ආරක්ෂාව තහවුරු කළ යුතු අතර, එලදායීව උපයෝජනය කළ යුතුය.
- (ඇ) කසළ කළමනාකරණ කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන සභයක ව්‍යාපෘති ආධාර මත රු.2,590,000 ක් වටිනා බේලර් යන්ත්‍රයක් හා රු.49,900 ක් වටිනා බැග් මහන යන්ත්‍රයක් මිලදී ගෙන තිබුණද සමාලෝචිත වර්ෂය අවසානය දක්වා එම යන්ත්‍ර භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතුණි. බේලර් යන්ත්‍රයට අවශ්‍ය බේලර් පටි හා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය කමිටු අනුමැතිය 2025 මැයි 02 දින ලැබී ඇති බවත්, මිළ ගණන් කැඳවා අවශ්‍ය උපකරණ සවි කර මෙම යන්ත්‍ර භාවිතයට ගැනීමට කටයුතු කරන බව. යන්ත්‍රය භාවිතා කරමින් කසළ කළමනාකරණය කාර්යක්ෂමව සිදු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 දෙසැම්බර් 31 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව රු.353,164 ක් වටිනා උෞන භාණ්ඩ වර්ග 06 කට අයත් භාණ්ඩ ඒකක 07 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 103 හා 104 වගන්ති අනුව කටයුතු කර නොතිබුණි.	මේ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 103 හි 104 අනුව කටයුතු කිරීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත අදාළ වාර්තා ඉදිරිපත් කර ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව සඳහා අනුමත කාර්ය මණ්ඩල වාර්තාව අනුව තනතුරු 07ක් සඳහා අනුමත කාර්ය මණ්ඩල ඉක්මවා නිලධාරීන් 18 ක් සේවා නියුක්ත කොට තිබුණු අතර පුස්තකාලාධිපති තනතුරක් පුරප්පාඩුව පැවතුණි.	රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ලබාදුන් පත්වීම් මත මෙම ආයතනය වෙත ද නිලධාරීන් අනුයුක්ත කර ඇති අතර, ඔවුන් විවිධ සේවාවල නියුක්ත කර ඇති බව හා පුස්තකාලාධිපතිවරුන් බඳවා ගත් පසු අදාළ පුරප්පාඩුව පිරවීම සඳහා කටයුතු කරන බව.	අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුමත කර ගත යුතුය.

3.6 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව සතු ට්‍රැක්ටර් 02ක්, ට්‍රේලර් 02 ක් හා මාර්ග තලනයක් දීර්ඝකාලයක් පුරා ප්‍රාදේශීය සභා කාර්යාල භූමියේ ගාල් කර තිබුණි.	ට්‍රැක්ටර් 02 හා ට්‍රේලර් 02 ක් ධාවනයේ යෙදවීමට පුහුණු රියදුරන් නොමැතිවීම හේතුවෙන් කාර්යාල භූමියේ ගාල් කර ඇති අතර, මෙම ට්‍රැක්ටර් හා ට්‍රේලර් වෙනත් ආයතනයකට ලබා දී හෝ හුවමාරුකර ඒ වෙනුවට ටිපර් රථයක් ලබා ගැනීම සඳහා පළාත් පාලන කොමසාරිස්ගෙන් ඉල්ලීම් කර ඇත. මාර්ග තලනය අළුත් වැඩියා සඳහා යොමු කර ඇත. අමතර කොටස් හිඟකම නිසා එහි අලුත් වැඩියාව ප්‍රමාද වී ඇති බව.	වත්කම් ඵලදායීව උපයෝජනය කළ යුතුය.
(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති 30/2016 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සභාව සතු වාහන හා ට්‍රැක්ටර් 06 ක් සඳහා ඉන්ධන දහන පරීක්ෂාව සිදු කර නොතිබුණි.	වාහන දෙකක ඉන්ධන දහන පරීක්ෂාව සිදු කර ඇති අතර ඉතිරි JCB යන්ත්‍රය, ස්කිඩ් ලෝඩර් රථය, බොක්කැට් රථය යන වාහන සේවයේ යොදවන අවස්ථාවේ ඉන්ධන පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරන බව.	චක්‍රලේඛ උපදෙස් අනුගමනය කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
උච්ඡතම ප්‍රාදේශීය සභාව විසින් 2024 වර්ෂයේ සංවර්ධන සැලැස්ම අනුව ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබූ අතර 2024 අයවැය ප්‍රකාශන අනුව යෝජනා කර තිබුණු සංවර්ධන ව්‍යාපෘති 08 න් 04 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.	2024 අයවැය යෝජනා යටතේ යෝජනා 08 ක් සම්මතව තිබූඅතර 04ක වැඩ අවසන් කර ඇත.ඉන් යෝජනාවක් 2025 අයවැය යෝජනා යටතේ නැවත ඉදිරිපත් කර ඇති බව.	සංවර්ධන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම් වර්ෂයේ තත්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයන් 05 ක සියයට 15 සිට සියයට 107 දක්වාද වියදම් විෂයන් 07 ක සියයට 20 සිට සියයට 90 දක්වාද විචලනයක් විය.	සමාලෝචිත වර්ෂයට පෙර වර්ෂයේදී අයවැය ලේඛනය පුරෝකථනය කර සකස් කරනු ලැබේ. දේශගුණික වෙනස් වීම් හාණ්ඩ මිළ වෙනස්වීම් හා වෙනත් හේතු මත වෙනස්වීම් සිදු වන අතර තත්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳෙන විවලාන් අවම වන පරිදි හා අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදා ගැනීමට අපේක්ෂා කරන බව.	අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගත යුතුය.

4.3 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මළාපවාහනය කසළ ශෝධනය සඳහා නගරයේ කාණු පද්ධති සහ නගර පිරිසිදු කිරීමේ කටයුතු නිසි පරිදි සිදු කර නොතිබුණි.	ප්‍රමාණවත් සේවකයින් නොමැති වීම මත දැනට ක්‍රියාත්මක නොකරන අතර, නොදිරන කසළ රැස් කිරීම ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන අතර කසළ ගබඩා කිරීමට අවශ්‍ය ගබඩා පහසුකම් සකස් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති බව.	ප්‍රාදේශීය සභා පනතේ විදි විධාන ප්‍රකාරව බල ප්‍රදේශය තුළ මළාපවාහනය සහ කසළ සෝදනය නිසි පරිදි සිදු කළ යුතුය.
(ආ) බෝඹුරු ඇල්ල සංචාරක ප්‍රදේශයෙන් රැස් කරනු ලබන නොදිරන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටි භූමියේ පිළිස්සීමට ලක්කර තිබුණි.	අදාළ සේවකයන්ට කොම්පොස්ට් අංගනයේ හෝ අවට පිළිස්සීම නොකරන ලෙස වැඩ පරිපාලක මහතා මගින් උපදෙස් ලබා දී ඇති බව.	පාරිසරික නීති රීති රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.